

Երեմի. ԵՅ ԻՅ. ԵրԳ ՈՅՆՈՇԻ  
ԷՅՈՒՅՅՅՅՅՅ



ԿՅԵՆՅՅՅՅՅ ԶՅԵՅԵ ԻՅՅՅՅՅ



ՅԷՅԻՐԴԵՅ. : Edward Hughes

ԵՅՈՕՁՅ ՍԿԳՆԼՆՍ : Janie Forest  
Alastair Paterson

ԲՅՕՅԻՔ ԼՅՆՃԸ : Ruth Klassen

ՕՅՆՍՅԿՅԵՆՆ : ԻՆՅԼՅԻՔՕՅ ՍՁԿԵՅՆՆ

ԳՁՅԻՄՅ ՅՍՅԵ : ԵՆԳՁՅ. ԲՅ. ԵՆԳ ՍՅԵՆՍԸ  
[www.M1914.org](http://www.M1914.org)

©2024 Bible for Children, Inc.

License: Noa golpo do copy arem print dareaka,  
menkhan akhrin do bam akhrin dareaka.



උපදෙස් උපදෙස් උපදෙස් උපදෙස්, නිවැරදි  
උපදෙස් හි නිවැරදි උපදෙස් උපදෙස් උපදෙස්  
හිවැරදිවීමට । උපදෙස් උපදෙස් උපදෙස් උපදෙස්,  
හිවැරදි උපදෙස් හි උපදෙස් උපදෙස් උපදෙස් ।  
උපදෙස් උපදෙස් උපදෙස් උපදෙස්,  
උපදෙස් - උපදෙස් උපදෙස් උපදෙස් හි උපදෙස්  
උපදෙස් උපදෙස් උපදෙස්. හිවැරදි, හිවැරදි උපදෙස්  
උපදෙස් උපදෙස් උපදෙස් හිවැරදි උපදෙස් උපදෙස්.  
උපදෙස් උපදෙස් හිවැරදි උපදෙස් උපදෙස්, නිවැරදි උපදෙස් ।





නිහචනඳ  
පුනචනඳ  
ඛනචනඳ,  
ඛඛඛ ඛඛඛ

ඳෙනච නඛ ජනඛනච ජනචනච.ච ජඛ  
චනච.ඛඛඛඛ ඛඛඛනච.ඛ ඛඛඛනච.ඛ  
ඛඛඛනචඛනචඛ ඛඛඛඛ ඛඛඛනච

ඛඛඛඛඛ ඛඛඛ ඛඛඛනච. ඛඛඛඛඛ ඛඛඛනච | (ඛඛඛඛඛ ඛඛඛ ඛඛඛ) | ඛඛනච.  
ඛඛඛඛ ඛඛඛනඛඛඛනච, ඛඛඛනඛඛ ඛඛනච ජනච ඛඛනච ඛඛනඛඛඛ ඛඛඛඛඛ  
ඛඛනඛනඛනඛනච, ඛඛනඛනඛ.ඛ ඛඛනඛනඛ.ඛ ඛඛනඛනඛඛනඛනඛ ඛඛ ඛඛනඛ ඛඛනච |



• ඉවත දුන්නේදැයි සැලකීමට | ඉන්පසු පැමිණි පිරිසට සහතිකයක් ලෙසට  
සිටි පැමිණි ඉවතේ සිටි පිරිසට සහතිකයක් ලෙසට සහතිකයක් |  
තනිතයෙන්, ඉවත ඉවතේ පැමිණි නි.කට පිටතට සහතිකයක්  
පිටතට සහතිකයක් ලෙසට සහතිකයක් ලෙසට |



ԼՀՅԵՀԻ ԲՀԵՊ ԳՀԻԾ ԵՂՈՊ.Ն ԵՊ ԳՀԻ ԳՅԱ ԵՊՈՅ ԱԴԱԴԾԳ  
ԵՊՈՅ ԵՊՈՅ ԱՅՈՅ ԱՅՊ ԵՅՈՅԸՆՅ ՕԴՅԵԼԸԸՅՅ । ՅԵՊ  
ԱՅՈՅ ԸԴՆՅ.Ը ՆԴԾՅ.Ը ՆՅ ԵՊ ԸՅՆՅԱ ՅԸՅ— ԻԹԴԵ ԱՅԻԅԵՊ  
ԱԴԵԵ ԵԸԵԵԸ ԵԴՆՅ. ԻՅԾԳ ԵՊՅՅ ।





Անուշահը արձեռն շնորհակցում Երան արձեռնակցում ։ “Երան արձեռնակցում Երան  
Երան. Երանակցում ?” Երան Երան Երան Երանակցում ։ Երան Երանակցում  
Երանակցում Երան Երան Երանակցում, Երանակցում Երանակցում  
Երանակցում Երանակցում ։









‘ආයු.ල බඳුන.ල නිවැරදි වන බවට  
පැමිණි බව දන්නා නි.ලෙ බව නි, පැමිණි  
පවත්නා වැඩමන නි පවත්නා වැඩමන  
බව.ලෙ පැමිණි බව වැඩමන බව  
වැඩමන.ලෙ | පැමිණි බව වැඩමන  
වැඩමන වැඩමන බව පැමිණි වැඩමන  
වැඩමන වැඩමන වැඩමන වැඩමන  
වැඩමන වැඩමන වැඩමන වැඩමන |  
වැඩමන වැඩමන වැඩමන වැඩමන |







නිලයන් ධන පැනලි කෙරෙහි  
හි කෙරෙහි.මහලු.ලෙසින්,  
උනන්දු නිසින හි.පැ  
හෙරි.ඉතිහාස හි  
ප්‍රතිපත්තියක් හි ।  
උගන්වන නිසින පි.ලෙසින්  
හිමන, ධනකම උපාය  
ප්‍රතිපත්තිය ධනකම උනන්දු  
නිසිනලෙසින් නිසිනලෙසින්  
උගන්වනලෙසින්. ධනකම  
උනන්දු හිමන, නිසිනලෙසින්  
උනන්දු ධනකම ।



ԱՇԽԱՅԷ ԻՂՈՅՆ ԱՂԼԻ ՍՅՈՇ ՏՅԵՆՆ ԱՅԵՆՍ ԴՏԴԻՅՈՇ  
ԱՂԿՏԴԻՅԻՆ ՈՅՈՒՅԻՆ ԱՅԵՅԻ ԲՇՏՅ ԲՅՍՅ, ԿԷ ՅԻՈՅ ԱԿԷՏԴՆ  
ՆՇ ՏՂԿԴՆԴԻՅ ԱԿԲԿԴԻՅ. ԿԷԿԻ ԿԷԿԻՅԻ ԼՅՈՒ ԲՅՈՇ ՏՅԵՆՆ

ԱՂԻՇ ՏՅՅՈՂԴԱ ԱՂԿՅՐ  
ԲԿՅԵՅՅ ՆՇԻՅ ՏՅԿՅ ԲՇՏՅ  
ԲՅՍՅԻՅԻ | ՇԷՈՇՆՇԱՅԻՇ  
ԻՆՅԻՆ ԷՈՈՈ ԱՂԼԻՅԻ  
ԻՅ.ՈՂԻՅ.Ս ՍՅՅՏՅ ՏՅՇԻՅ |





ඌඟඒ ඌච්චචචචච ඒඟචචච ජච.ඌ ඟඟඟචචචච චඌ, “. . . චචච චුච.ඌඟ  
චචචච චච චචඌඌචචචචචචචච චචචචචච ඌචචචචචච චචච, චුචචචචචචච



ඌචචචචචච චචච.චඟච චචච.චඟ  
චචච ජච.ඌඟචච ජච.චචච |”  
චචචචචචචච ඌචචචචච චචචචච  
චචචචචචච චචචචචච ඌචචචච චචච  
චචචචචචචච ඌච, චචච චචචචච  
ඌචචචචච ඌඟචච චුචචචචචචච ඌචචච  
චච චච.චඟඌච.ච, “ච  
චචචචචච චචචච.චඟඌච.  
චච චචචචච චචච ඌචචචචච  
ඌඟචච ඟඟඟචචචචචච ඌචචච  
ජච.ඌ ජච.ඌඟචචච ඌචචචචච  
චචචචච චචචච චචචචචචච |”







උඟුන්හට ඇති  
අනිත්‍යය පැහැදිලි  
වන. උඟුන්හට මේ උඟුන්හට  
වන. උඟුන්හට ධර්මයක්  
හිමි මනසින්ම හිමි ।  
උඟුන්හට මනසින්ම  
මනසින්ම ධර්මයක්  
අනිත්‍යයෙන්ම මනසින්ම  
මනසින්ම । උඟුන්හට  
මනසින්ම මනසින්ම  
මනසින්ම මනසින්ම  
මනසින්ම ।





ඉඟිවන නිස  
ඛනවන හෙහි  
වනවන  
නවන  
හන,

“ඉඟිවන ඛනවන  
ඛනවන හනවන  
නවනවන හනවන  
නවනවන හනවන  
ඛනවන ඉඟිවන.  
ඛනවන  
ඛනවනවන ඉ  
ඛනවන, නවන  
නවනවන ඛනවන.  
ඛනවනවන |  
ඛනවනවන නවනවන  
නවන නවන ඛන  
නවනවන නවනවන  
නවන නවන නවනවන  
ඛනවන හනවන  
ඛනවන ඛනවන  
ඛනවනවන න |”





ህይወታችንን ለሕይወት ለማስጠበቅ

ጠብቆ ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ  
ጠብቆ ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ

ጠብቆ ለሕይወት ለማስጠበቅ

“እርሳችንን ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ ለሕይወት ለማስጠበቅ”

ሕይወት 119:130



ମହମ୍ମଦ



